

## ශ්‍රී ලංකාව කුල වින භාෂාව ඉගැන්වීමේ ආරම්භයට පෙරවදනක්

පූර්ශ නැදලගමුවේ ධමමදින්න හිමි

The number of Chinese people who were living in Sri Lanka increased rapidly when the European nations colonized this country. But it is clear that there has not been any proper arrangement to teach the Chinese language to Chinese people who settled in Sri Lanka during the colonial era. But there was a need to establish relations between Sri Lanka and China in the early 50s and 60s. As a result of increasing popularity of the Chinese language, the University of Kelaniya established a panel to commence a Beginners' Course in Chinese at the campus in the early 70s. But it was inadequate to fulfill the requirements of the native Chinese speakers or Chinese language lovers in Sri Lanka. There was no proper authority to develop the Chinese language teaching facilities until the late 19<sup>th</sup> century. Still, there is a significant language gap between both countries although Sri Lanka and China enjoy good bilateral relations in modern days.

යුරෝපීය ජාතින්ගේ ලංකාගමනයන් සමග ම මෙරට වැසි වින ජනතාව ද වැඩි වන්නට වූ බව දැකගත හැකිය. විශේෂයෙන් ම ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසු බතාවියා (වර්තමාන ඉන්ද්‍රියිසියවේ ජකරතා තගරය) ප්‍රදේශයේ සිට කියාත්මක වූ ලන්දේසී පෙරදි ඉන්දියානු සමාගම ඇතැම් වින ජාතිකයින් ශ්‍රී ලංකාවට එවු බව හෝ පිවුවහල් කළ බව සඳහන් වේ.<sup>1</sup> බතාවියා ප්‍රදේශයට පැමිණී බහුතර වින ජාතිකයින් නීති විරෝධීව පැමිණියවුන් නිසා ලන්දේසී පාලකයන්ට කරදරයක් වූ බවත් එම නිසා මවුන් එම

① ආචාර්ය පූර්ශ නැදලගමුවේ ධමමදින්න හිමි  
සංස්. ආචාර්ය පූර්ශ මිලුරු ගුණානන්ද හිමි, මහාචාර්ය රජා හේවාබේවල, මහාචාර්ය  
සුසුන්ත හෙලල්පත, ජේජ්ජේ කිරීකාචාර්ය ප්‍රියංකර රත්නායක  
මානවාදා ප්‍රිය ගාස්ත්‍රීය සංග්‍රහය, 20 කළාපය, 2012/13, මානවාදා ප්‍රිය, කැලුණිය  
විශ්වවිද්‍යාලය

පුදේශයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වූ බවත් පෙනේ. මේ අනුව තමන්ට අවනත ග්‍රම බලකායක් ශ්‍රී ලංකාවේ යටත් විජිත පුදේශවල ගොඩනගා ගැනීම පිණිස ද මෙම නීති විරෝධී සංකුමණිකයින් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී. එම බතාවියා පුදේශයේ නීති විරෝධීව රඳී සිටින විදේශික වින ජනතාව එයින් ඉවත් කිරීමේ උපක්‍රමයක් ලෙස ද මෙම පිටුවහල් කිරීම් සිදු වූ බව පෙනේ.

කෙසේ වුව ද 1740 පුලි මාසයේ දී ලන්දේසි පාලකයන් තීරණය කළේ බතාවියාහි රඳී සිටින වින ජාතිකයන්ගේන් බහුතරයක් ලංකාවට පිටුවහල් කළයුතු බවයි. රට හේතු වශයෙන් සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ සියඹලා අස්වන්ත්ත නොලිමේ කාර්යය සඳහා වින ජාතිකයින් යෙදාවේමෙන් මුවන්ට විශාල ආදායමක් උපයා ගැනීමට හැකි බව පෙනියාම ය. එනමුදු වින ජාතිකයන් අතර පැතිරිහිය කටකතාවක් වූයේ එසේ පිටුවහල් කරන වින ජාතිකයින් ලංකාවට නොයවන බවත් ජාවා වෙරළෙන් නික්මුණු විගස ඔවුන් ව සාගරයට ඇද දමන බවත්ය. ඒ අනුව බතාවියාහි විසු වින ජාතිකයින් හා ලන්දේසි පාලකයන් අතර ගැලුමක් නිර්මාණය වීමට එය කුඩා දුන් අතර අවසානයේ "1740 බතාවියා මනුෂා සංඛාරය" ඇති වීමට මෙම වින ජාතිකයින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමේ ප්‍රයන්තය හේතු විය.<sup>2</sup>

මේ අතර ක්‍රි: ව: 1798 සිට 1805 දක්වා ලංකාවේ ආණ්ඩුකාරයෙකුව සිටි ගෙඩිරික් තෙත්තේගේ තියෝගයකට අනුව මැලේසියානු වින ජාතිකයින් 47 දෙනකු පිනැංහි සිට ගාල්ලට ර ගෙන එනු ලැබුවේ කාෂිකාර්මික කටයුතු සඳහා ය.<sup>3</sup> ගාල්ල පුදේශයේ ඇති වින කොරවු හා තිරික්කාමලයේ ඇති වින වරාය මේ අනුව හටගත් ස්ථාන නාම ලෙස හැඳින්වීමට පුළුවන. තව ද තෙත්මස් මේවිලන්ඩ් නම් ආණ්ඩුකාරවරයා ද මේග්‍රු පුදේශයේ දැනට අත්හැර දමා ඇති හැමිල්ටන් ඇල සැද්‍රිම පිණිස තවත් වින ජාතිකයින් 100ක් පිනැංහි සිට කැදුවු බව ද වාර්තා වී ඇත.<sup>4</sup> 1840 හා 1850 අතර කාලයේ තිරික්කාමලය පුදේශයේ වින ජාතිකයින් සුළු ප්‍රමාණයක් රඳී සිට මෝර වරල් ආදිය විනයට අපනයනය කළ බව සැලුවල් බෙකර සඳහන් කර ඇත.<sup>5</sup> තව ද 1911 දී මෙරට සිද්ධ කරන ලද ජන සංගණනයේ දී වින හාජාව කළා කරන වින ජාතිකයින් ස්වල්පයක් සිට බව ද සඳහන් වී ඇත.<sup>6</sup>

1920 දෙකයේ පටන් ඩු බෙසි පලාතේ වින ජාතිකයේ ද ඡාත්දෙළං පලාතේ වින ජාතිකයේ ද ලංකාවට පැමිණියන්.<sup>7</sup> ඔවුන් සිංගප්පූරුව හෝ බුරුමය හරහා ලංකාවට පැමිණි අතර සමහරෙකු ඉන්දීයාවට පැමිණ එනැන් සිට ලංකාවට පැමිණි බව පෙනේ. මූලදී මෙසේ පැමිණි වින ජාතිකයන් අලුත්කේ ප්‍රදේශයේ පදිංචි වූ අතර වික කළකට පසු ඔවුනු මරදාන, වැල්ලවත්ත හා මීගමුව වැනි ප්‍රදේශ කරා ගියන්.<sup>8</sup> විනයෙහි කොමිෂ්‍යුනිස්ට් විජ්ලවය ඇති වීමත් සමග ඇතැම් වින ජාතිකයන් ආපසු සිය ගමරටවල් බලා යන්නට ඇති බව අනුමාන කළ හැකි අතර පෙර පැවති, නිදහසේ වෙනත් රටවල්වලට ගමන් කිරීමේ පුරුදේද ඔවුන්ගෙන් තුරන් වූ බවක් ද පෙනේ. කෙසේ වූව ද 1963 වර්ෂයේ තායිවානයේ වින විදේශීක කටයුතු පිළිබඳ කොමිසම් දත්තවලට අනුව ඒ වන විට වින ජාතිකයින් 450ක් ලංකාවේ සිරින බවට ලියාපදිංචි වී තිබේයි.<sup>9</sup>

ඉහත සඳහන් තොරතුරුවලට අනුව යුරෝපීයයන්ගේ ශ්‍රී ලංකා ගමනයන් සමගම මෙරට වින ජනතාවගේ සංඛ්‍යාව ද ක්‍රමානුකූලව ඉහළ හිය බව පෙනෙනත් ශ්‍රී ලංකාව තුළ වින හාජාව ඉගැන්වීමට එය හේතුවක් වූවාද යන වග නම් පැහැදිලිව සඳහන් කිරීමට තුළප්‍රාථිතා. ඒ මත්ද යත් 17වන සියවසේ සිට 20 වන සියවසේ මැදහාගය දක්වා ලංකාවේ පිළිගත් පාසල්, පිරිවෙන් හෝ වෙනත් අධ්‍යාපන ආයතනවල වින හාජාව ඉගැන්වූ බවට පැහැදිලි සඳහනක් තවමත් දක්නට නොමැති බැවති. මේ අතර මහජන වින සමූහාණ්ඩුවේ අගමැති දුරන්දර කේතුවි එන් ලායි මැතිතුමා 1957 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට සැපත් වීම ශ්‍රීලංකාව හා විනය අතර සංස්කෘතික සම්බන්ධතා තර වීමට උදක්ම හේතු විය. ඒ අනුව වින හාජාව හා සංස්කෘතිය පිළිබඳ උන්දුවක් ශ්‍රී ලාංකිකයින් අතර ඇති විය. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා වින අගමැතිතුමාගේ කථාව පරිවර්තනය කිරීම පවා අතිවිධිම්ට කටයුත්තක් ලෙස මේ දක්වාම ඇගයෙනුයේ වින හාජාව නොදුන වූව එබඳ කාර්යයක් කිරීමේ වට්නාකම මෙරට පොදු ජනතාව හඳුනාගත් නිසාය.

කෙසේ වූව ද මේ වන විට ශ්‍රී ලංකාවේ රකියා කිරීම සඳහා අවසරය ලබාගත් වින ජාතිකයින්ගේ සංඛ්‍යාව 7844ක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව පැහැදිලි

වේ.<sup>10</sup> මේ අමතරව නොශක්ත් මාස්ටර නම් වෙබ් අඩවියේ සඳහන් වී ඇත්තේ වින ජාතිකයන් 3500ක් පමණ ශ්‍රී ලංකාවේ ස්ථීරව හෝ අතියම් ලෙස පදිංචි වී සිටින බවයි.<sup>11</sup>

අතිවිශාල වින ජාතිකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ වාසය නොකළ බව හා නොකරන බව සත්‍යයක් වුව ද ඉහත දක්වන ලද තොරතුරු පාදක කරගත් විට පෙනී යනුයේ ගතවර්ෂ දෙක තුනක සිට මෙරට වැසි වින ජාතිකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු අන්දමින් වැඩි වී ඇති බව ය. නමුත් තම තමන් කඩා කළ වින හාජාව හෝ විනයේ වෙනත් උපභාජා අලුත් පරම්පරාවේ දරු මුනුවුරු පිරිසට දායාද කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් ඔවුන් අතර තිබූ බව නොපෙනේ.

මේ නිසා ශ්‍රී ලංකාව තුළ වින හාජාව ඉගැන්වීම පිණිස ක්‍රමවත් පදනමක් මුල් කාලයේ දී නොතිබුණු අතර එබදු අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවේ වැසි වින ජාතිකයින්ට තිබුණේද යන්න පවා ගැටුවකි. සාමාජික, සංස්කෘතික හෝ ආගමික කටයුතු මුල් කරගෙන මෙරට වැසි වින ජනතාව වින හාජාව ව්‍යාප්ත කරවීම පිණිස කිසිදු කටයුත්තක් කරන ලද බවක් නොපෙනෙන නමුත් 1960 දෙකයේ පටන් ලංකාව හා විනය අතර දේශපාලනික සම්බන්ධතා තීවු වීමත් සමග ශ්‍රී ලංකාව තුළ වින හාජා අධ්‍යාපනය සඳහා නැඹුරුවක් ඇති වූ බව පැහැදිලිව දැකගැනීමට ප්‍රථමවන.

මේ පිළිබඳ මුල්ම ලිඛිත සාක්ෂාත දක්නට ලැබෙන්නේ එවකට පැලියගෙන මෙශ්වපය යනුවෙන් හඳුන්වනු ලැබූ වර්තමාන කැලුණිය විශ්වවිද්‍යාලයේ හාජා පිය රස්වීමේ වාර්තාවකිනි. එම වාර්තාවේ මෙසේ සඳහන් වී ඇත.

## 29.2 වාර්තාවෙන් මතු වූ කරණු :

28.5 විවිධ හාජාවන් පිළිබඳ සහතික පත්‍ර පායමාලා සඳහා නියම හා

### නිර්දේශ සකස් කිරීම :

දෙමළ, හින්දි, වින, ජපන්, ඉංග්‍රීසි, ප්‍රංග, ජර්මන් හා රුසියානු යන හාජා පිළිබඳ සහතික පත්‍ර දීමේ දැවුරුදු පායමාලා ක්‍රමයක්

අැති කිරීම සම්බන්ධයෙන් සූයුසු නිරදේශ ඉදිරිපත් කිරීම පිණිස පසුගිය පිය රස්වීමේ දී කම්ටුවක් පත් කළ බවත්, එම කම්ටුවේ නිරදේශ සියලුම සාමාජික හවතුන් අතර ලැබෙන්නට සලස්වා ඇති බවත් දක්වා පියාධිපතිතුමා, එම කම්ටුවේ නිරදේශ අනුව ඒ ඒ භාෂා පිළිබඳ විශේෂයැයින් ලබා සකස්කරවා ගත් නිරදේශ පිළිබඳ ව පළමුව සාකච්ඡා කළයුතු බවත් පැවසිය”<sup>12</sup>

ඉතික්ති 1972 පෙරවාරි 9 වෙනි දා පැලියගොඩ මණ්ඩපයේ (වර්තමාන කැලණීය විශ්වවිද්‍යාලය) ගාස්ත්‍රිය කටයුතු අංශය මගින් “නූතන භාෂා පිළිබඳ සහතික පත්‍ර පායමාලා - පොදු නියම” ප්‍රකාශයට පත් කරන ලද අතර එහි මෙසේ ද සඳහන් වී ඇත.  
“(එහෙන් දැනට පවත්වනු ලැබෙන්නේ ඉංග්‍රීසි, ප්‍රංග, ජර්මන්, හින්දි භා එන යන භාෂා පිළිබඳ පායමාලා පමණි)”

මේ අනුව පැහැදිලි වනුයේ 1972 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වර්තමාන කැලණීය විශ්වවිද්‍යාලයේ වින භාෂාව පිළිබඳ දැවුරුයි සහතික පත්‍ර පායමාලාව ආරම්භ කරන ලද බවය. මෙම පායමාලාවට ලිඛිත පරීක්ෂණයක් මෙන් ම වාචික පරීක්ෂණයක් ද ඇතුළත්ව පැවති බව ඒ සඳහා විශ්වවිද්‍යාලය විසින් සකස් කරන ලද විෂය නිරදේශයෙන් පෙනේ.

70 දිගකයේ අග භාගය වන විට අ.පො.ස. උසස් පෙළ විෂය නිරදේශයට වින භාෂාව ඇතුළත් කිරීමට එවකට සිටි බලධාරයන් කටයුතු කිරීම ඉතා වැළැගත් සේ සැලකිය හැකිය. මක්නිසාද යත් ලංකාවේ වෙශෙන වින ජාතිකයින්ට වුව මෙම විභාගයට පෙනී සිටීමට අවකාශ තිබෙන බැවින් ඔවුන්ගේ භාෂාව හා සාහිත්‍යය ඉගෙන ගැනීමට ර්ලග පරම්පරාවේ වින ජාතිකයින්ට එයින් පිවිශ්චලක් ලැබෙන බැවිනි. 1980 වර්ෂයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මුදුණිය කරන ලද “අධ්‍යායන පොදු සහතික පත්‍ර (෋සස් පෙළ) 11 සහ 12 ග්‍රෑන් විෂය නිරදේශ” නම් වූ ග්‍රන්ථයේ අංක 53 යටතේ වින විෂය ඇතුළත්ව තිබේ. එකල සිටි අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.පී.නී. උසනායක මහතා මෙම විෂය නිරදේශ ග්‍රන්ථයට පෙරවදනක් සපයමින් මෙසේ දක්වා ඇත.

"1981 වර්ෂයේ හා ඉත් පසු ව පැවත්වීමට නියමිත නව අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා නියමිත නව විෂය නිරදේශ මෙම පොතෙහි ඇතුළත් වේ. එම විෂය නිරදේශ 1979 වර්ෂයේ දී 11 ග්‍රෑනීයටත් 1980 වර්ෂයේ දී 12 ග්‍රෑනීයටත් ඇතුළුවන සිසුන් සඳහා නියමිතය" <sup>13</sup>

අ.පො.ස. (උසස් පෙළ) වින විෂය සඳහා එවකට නිරදිශ්ව කරුණු යටතේ අනිමතාරථ ලෙස,

- 1 කර්‍ය කරන හාජාවේ ප්‍රවීණතාවක් ලබා ගැනීම
- 2 හාජාවේ ව්‍යාකරණානුකූල ස්වරුපය ගුහණය කිරීම
- 3 අවබෝධය
- 4 සරල රචනය

යන කරුණු ඇතුළත් ව තිබේ.<sup>14</sup>

ශ්‍රී ලංකාවේ වින හාජාව ඉගැන්වීමේ මූලාරම්භය කැළණීය විශ්වවිද්‍යාලය මුල්කරගෙන සිදු වූ බව මේ අනුව පෙනී යන අතර ඉතා කෙටි කාලයක් තුළ වින හාජාව පාසල් විෂයක් ලෙස අ.පො.ස (උසස් පෙළ) විෂය නිරදේශයට පවා ඇතුළු වූ බව මෙයින් පෙනී යයි. නමුත් වින හාජාව පාසල් විෂයක් ලෙස ලංකාවේ ජනප්‍රිය වූ බවක් දක්නට නැත. එකල ලංකාවේ සාමාන්‍ය පාසල්වල මෙය විෂයක් ලෙස ඉගැන්වූ බවක් නොපෙනෙන අතර වින විෂය පාසල්වල සිසුන් අතර ජනප්‍රිය කරවීමට රජය කටයුතු කළ බවක් නො පෙනේ. වින හාජාව ඉගැන්වීමට අවශ්‍ය පොත්පත් හා චෙනත් උපකරණ පාසල්වලට ලබා දී නැති අතර විෂය ඉගැන්වීමට සුදුසු ගුරුවරුන්ට පත්වීම් ද ලබා දී නැත. ඇත්ත වශයෙන් ම වින හාජාව ඉගැන්වීම සඳහා කිසිදු පාසලක රජයෙන් ලබා දුන් පත්වීම් ඇති ගුරුවරුන් මෙකල නොවූ බව පෙනේ. තව ද 80 දශකයේ විනයේ පැවති සමාජ ආර්ථික පසුබීම හඳුනාගෙන වින හාජාව මෙරට ව්‍යාප්ත කොට අනාගතයේ විනයේ ඇති වන ආර්ථික ප්‍රබෝධයේ වාසි මෙරට අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වූයේ මේ නිසා ය.

තවත් අත්කින් බලන කළ ශ්‍රී ලංකාවේ පාරම්පරිකව වාසය කරන වින ජනතාව ලංකාවේ ආර්ථික සංවර්ධනයට සෘජුව ම දායක කරගැනීමට මෙරට ප්‍රතිපත්ති සකසන ආයතනවලට නොහැකි වූ බව පෙනේ. මෙහිදී අප විසින් සලකා බැලීය යුතු වන්නේ

ఆంగీనీదిగ ఆసియాలే ఆర్టెక ఉక్కెతియ డేంలనుయ వన ఆకారయ హి. చింగపెప్పర్లులేవి దేంగపాలనిక ఖా ఆర్టెక ఉక్కెతియ యడి ఆటనేనే లేన తాతికిడిను అన య. మైలోసియాలేవి ఖా రున్స్ట్టెనిసియాలేవి ఆర్టెక ఉక్కెతియ యడి ఆటనేనే లేన తాతికిడిను అన య. లేసే మ న్యాగెనాబిర ఆసియాలే సమిప్పర్లన ఆర్టెక డైప్యూషువ యడి ఆటనేనే లహశన లేన సమ్మిలాణ్చులే ఆర్టెకియ మత య. నుమితు క్రి లంకాలేవి ఆర్టెక సం.వరదనుయా చూమిప్రధానిక లేన విశ్వాపారిక ప్రశాపించే ధాయకంపించు రుతామతు మ ఆల్ఫ య. మెంసే లేంపా బోహో సే బలపా ఆటనేనే 70 ఖా 80 దశకవల లంకావ తుల లేన ఖాఱావ ఖా సంస్కారతియ పిల్లిబాద లికరమి ల్ననహన్స్ట్లుకు నొతివిమ య. క్రి లంకాలేవి రశయ ఖా రాశు ప్రతిపత్తి సకచే కరన తిల్దారిను మె పిల్లిబాద అవదానుయకు యోమ్ర నొకిరిమ తిస్సా లేన ఖాఱావ ఖా సంస్కారతియ పిల్లిబాద 60 దశకయే ఖా 70 దశకయే ముల్ల కాలయే తిమ్మణ్ణ లహశన ల్ర్డెయెగయ ద న్యాతి వ్రు లప పెనెనే. మె తిస్సా మ మెరం ల్రపను లేన తాతికిడినుఎ క్రి లంకాలేవి ది లేన ఖాఱావ రుగెన గైనీమిత తిమ్మ అవస్థావ న్యాతి లియ. లేసేమ లేన ఖాఱావ పిల్లిబాద ల్ననహన్స్ట్లుకు దశకవలన జుపించియ తనకూవిత ఆపు లిమ విశయ రుగెన గైనీమిత అవస్థావ అహిమి వ్రుయేయ.

මේ යුගයේ ශ්‍රී ලංකාව හා වීනය අතර ඉතාමත් ම සූහදිලි දේශපාලනික සම්බන්ධතාවක් ගොඩනැගී තිබුණ ද වීන භාජාව ඉගැන්වීම අතින් ඉතාමත් ම පසුගාමී තත්ත්වයක් පෙන්වුම කරන්නේ ය පෙරේක්ත හේතු පදනම් වූ නිසා බව පැවසීමට ප්‍රථමතා.

### **Endnotes:**

1. Armstrong, M. Jocelyn; Armstrong, R. Warwick; Mulliner, K. (2001), Chinese populations in contemporary Southeast Asian societies: identities, interdependence and international influence, Routledge, page 32. ISBN 9780700713981
  2. අං
  3. S. Pathiravitana, Ceylankan – a mélange of many minds  
<http://www.dailynews.lk/2008/05/27/fea01.asp>
  4. අං
  5. Baker W. Samuel, The Rifle and Hound in Ceylon, CHAPTER XII
  6. Denham, Sir Edward Brandis (1912), Ceylon at the census of 1911, Ceylon: H.C. Cottle, OCLC 21786101

7. Rajika Chelvaratnam, Migrant Chinese businessmen – a dying breed?  
<http://sundaytimes.lk/030126/ft/4.html>
8. එම
9. "Overseas Chinese in Japan, Ceylon, India" China News Analysis,  
No. 532, Sep. 11, 1964, p. 1-7
10. Wijedasa Namini, Chinese HUSH-HUSH: Guess the costs?  
[http://www.lakbimanews.lk/archvi/lakbimanews\\_10\\_10\\_24/special/spe2.html](http://www.lakbimanews.lk/archvi/lakbimanews_10_10_24/special/spe2.html)
11. [http://www.nationmaster.com/graph/peo\\_chi\\_pop-people-chinese-population](http://www.nationmaster.com/graph/peo_chi_pop-people-chinese-population)
12. 1971 ලක්තේම්බර මස 19 වැනි දින ප.ව. 2.30 ට පැලියගොඩ මණ්ඩපයේ සනාතන සභා කාමරයේදී පවත්වන ලද 29 වන හාජා පිය රස්වීමේ වාර්තාව
13. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 11 සහ 12 ලේඛි විෂය නිර්දේශ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, 1980.
14. එම 110 පි.